



ශ්‍රී ලංකා නීතිඥ සංගමය
இலங்கைச் சட்டத்தரணிகள் சங்கம்
BAR ASSOCIATION OF SRI LANKA

සිංහල පරිවර්තනය

2022 ජනවාරි 14

ආර්ථිකය පිළිබඳ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් තිබෙන ආර්ථික අර්බුදය හා එමගින් නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජනයාගේ ජීවන තත්ත්වයන්ට සිදුවන බලපෑම් කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බලවත් අවධානය යොමුවී තිබේ.

සිංග්‍රව සර්විලාකාර ස්වරූපයෙන් වර්ධනය වන උද්ධමනය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, විදේශ විනිමය නොමැතිවීම, විදේශයන්ට මුදල් යැවීමේ නොහැකියාව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් විවිධ ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් පහළ දැමීම, සපුගස්කන්දේ තෙල් පිරිපහදුව තාවකාලිකව වසාදැමීම, ඇතැම් විදේශ ගුවන්සේවාවන්ගේ මෙහෙයුම්වලට බාධා වී තිබෙන බවට පළවන වාර්තා සහ ඉදිරි කාලයේදී විදුලිය කපාහැරීම් සිදුවිය හැකි බවට කරනු ලබන අනතුරු ඇඟවීම් මගින් පෙන්නුම් කරනු ලබන්නේ රජය ප්‍රමාදයකින් තොරව ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුව තිබෙන බවයි.

මේ අනුව, ආර්ථිකයේ සිදුවන පරිහාණිය හේතුවෙන් නීතියේ ආධිපත්‍යයට හා රාජ්‍ය පාලනයට දුර දිග යන්නා වූ අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකිය. භයානකම තත්ත්වයකදී, ආර්ථික පරිහාණිය හේතුවෙන් නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම බිඳවැටිය හැකිය. එම බැරෑරුම් ප්‍රතිඵලය නිර්මාණය වන්නටත් පෙරම, වෙනත් බැරෑරුම් ප්‍රතිඵල දැකීමට හැකි වෙනු ඇත. ඒවා නිර්මාණය වන්නේ වර්ධනය වන ආර්ථික දුෂ්කරතා දරාගැනීමට මහජනයාට සිදුවීම හේතුවෙනි. එමගින් අසමානතාවන් වර්ධනය කරන අතර පොදු මෙන්ම පෞද්ගලික වූ අයිතිවාසිකම් පවා භුක්ති විඳීමේ හෝ ආරක්ෂා කරගැනීමේ හැකියාව පුරවැසියන්ට අහිමි වනු ඇත. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ සමාජයේ වැඩිම අවදානමට පත් පිරිස බව නැවත කීම අවශ්‍ය නැත.

2020 මාර්තු මාසයේ සිට විදේශ සංචිත ඩොලර් බිලියන 7 සිට ක්‍රමාණුකූලව අඩුවූ බව ප්‍රසිද්ධ කරුණකි. විදේශ සංචිත ඩොලර් බිලියන 3 දක්වා වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළ ද, ණය ආපසු ගෙවීම සඳහාත් ගෙවුම් ශේෂය තුලනය කිරීම සඳහාත් එම සංචිත කෙතරම් දුරට භාවිතා කළ හැකිද යන්න පැහැදිලි කර නැත. තිබෙන සංචිතවලින් පවා විශාල පංගුවක් සමන්විත වන්නේ කෙටිකාලීනව ලබාගත් විදේශීය මුදල් හුවමාරුවලින්ය.



ශ්‍රී ලංකා නීතිඥ සංගමය
இலங்கைச் சட்டத்தரணிகள் சங்கம்
BAR ASSOCIATION OF SRI LANKA

මෙම කාල පරිච්ඡේදය තුළදී බොහෝ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් වාර කිහිපයක්ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත හෙළන ලදී. නවතම තත්වය වන්නේ ෆිච් රේටිං (Fitch Ratings) ආයතනය විසින් ශ්‍රී ලංකාව CC මට්ටමට පහත හෙළීම හා ස්ටෑන්ඩඩ් හා පුවර් (S & P) ආයතනය විසින් CCC මට්ටමට පහත හෙළීමයි. වසර දෙකක් තිස්සේම සෑම ආකාරයකම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පොළිය ඉලක්කම් දෙකේ අගයක් වී තිබේ. එබැවින් කල්පිරෙන බැඳුම්කර අලුත් ණය මගින් ගෙවීම කළ හැකි නොවේ.

කොටස් වෙළඳපොළෙන් මෙන්ම මූල්‍ය වෙළඳපොළෙන් ද විදේශ ප්‍රාග්ධනය ඉවත්කරගනිමින් තිබෙන බවට ද වාර්තා තිබේ. වර්තමානයේ දී එම වෙළඳපොළ දෙකෙහිම විදේශ සහභාගීත්වය ගණන් නොගත යුතු තරම් සුළුය. එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිතයන්ගේ පොළී අනුපාතික ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කරනු ලබන අතර එම තත්වය තුළදී නැගී එන වෙළඳපොළවල බිඳවැටීමක් සිදුවිය හැකි යැයි අපේක්ෂා කරන අතර එම තත්වය තුළ “ද ඉකොනොමිස්ට් / The Economist” සඟරාව විසින් ශ්‍රී ලංකාව ලොව වඩාත්ම අවදානම් සහගත රටක් ලෙස නම් කර තිබේ. 2019දී දළ දේශීය නිෂ්පාදනයේ අනුපාතිකයක් ලෙස 85%ක් වූ ණය බර වර්තමානය වන විට 104% දක්වා ඉහළගොස් තිබේ. මෙම කාල පරිච්ඡේදය තුළදීම දළ දේශීය නිෂ්පාදනයේ අනුපාතිකයක් ලෙස රාජ්‍ය ආදායම 12% සිට 10% අඩුවී තිබේ. වසරින් වසර උද්දමනය සැලකීමේ දී, 2021 නොවැම්බර් මාසයේ දී උද්දමනය 9.92% ලෙස වාර්තා වී ඇති අතර 2021 දෙසැම්බර් මාසයේ දී උද්දමනය ඉලක්කම් දෙකේ අගයක් ලෙස 12% ලෙස වාර්තා වී ඇති අතර එය පසුගිය වසර හතක කාලය තුළ ඉහළම අගය වේ. බැංකුවල ශුද්ධ විදේශ වත්කම් මාස තුනක් තිස්සේ පිටපිටම සෘණ අගයක් ගෙන තිබේ. මෙම සියලු කාරණා හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයන තිරසරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදේශ විනිමය හිඟවී තිබේ.

2022 වසරේදී ශ්‍රී ලංකා රජයේ ඩොලර් අවශ්‍යතාවය ඩොලර් බිලියන 6.9ක් පමණ වන අතර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අදාළ අවශ්‍යතාවයන් සපුරන බවට ප්‍රතිඥා දී ඇත්ත් ලංකා මහා බැංකුව විසින් අදාළ ණය මුදල් ගෙවන බවට ප්‍රතිඥා දී ඇත්ත්, එය ගෙවන ආකාරය ප්‍රශ්නයකි. වර්තමානයේදී ශ්‍රී ලංකාව සතුව තිබෙන සංචිත එකී වගකීම් ඉටුකිරීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න ද මතුවෙමින් තිබේ.

ඒකාබද්ධ වෙළඳ මණ්ඩල විසින් පසුගිය දෙසැම්බරයේදී සිදුකරන ලද ප්‍රකාශය කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගැඹුරින්ම අවධානය යොමුකරයි. ඒකාබද්ධ වෙළඳ මණ්ඩලයේ එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කරන ලද මාර්ග සිතියම අනුව සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග අපේක්ෂිත කාල පරිච්ඡේදය තුළදී සාර්ථක නොවූණහොත් රට හමුවේ තිබෙන වෙනත් විකල්ප නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලද අතර ජාත්‍යන්තර



ශ්‍රී ලංකා නීතිඥ සංගමය
இலங்கைச் சட்டத்தரணிகள் சங்கம்
BAR ASSOCIATION OF SRI LANKA

මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වී ඔවුන්ට පිරිනැමිය හැකි අරමුදල් පිළිබඳ සොයාබැලීම එවැනි එක් විකල්පයක් ලෙස දක්වා තිබිණ. තත්වය සාධනීය අන්දමින් වෙනස් නොවුණහොත් බොහෝ දේශීය සමාගම් ද තම ව්‍යාපාරික මෙහෙයුම් විදේශයන් වෙත ගෙනයාමට උත්සාහ කරනු ඇති බව ද, රටට සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම දුෂ්කර වනු ඇති බව ද ඒකාබද්ධ වෙළඳ මණ්ඩල මණ්ඩලයේ එම ප්‍රකාශය මගින් අනතුරු අඟවයි.

වසංගතය හේතුවෙන් රජයට අසාමාන්‍ය අභියෝගවලට මුහුණදීමට සිදු වී ඇති බවත් ආර්ථික කටයුතුවල බිඳවැටීමක් එමගින් සිදු වී ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිළිගනියි. එමගින් මතුපිය හැකි අභියෝගවලට මුහුණදීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිළිගනියි. ඒ හා සමානව, මූල්‍ය වෙළඳපොළවලට ප්‍රවේශය අහිමි වීම සහ දේශීය වශයෙන් විදේශ විනිමය හිඟ වීමත් සමග, පවතින අර්බුදයේ ප්‍රතිවිපාකවලට පිළියම් යෙදීමට රජය උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, එකී කිසිදු පියවරක් මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැත. කොටස් හා මූල්‍ය වෙළඳපොළවලින් විදේශ ප්‍රාග්ධනය ආපසු ගලායාම වැළැක්වීම සඳහා අවශ්‍ය විශ්වාසය එමගින් ගොඩනැගී නැත. එසේම, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළවල් වෙත පිටිස ණය ලබාගැනීමේ හැකියාව ද ලැබී නැත.

පුද්ගලයන්ගේ ආදායම් හා ජීවන විලාසිතාවන්ට අනුකූල තෝරාගැනීම් මත පදනම් වූ ජීවන ප්‍රමිති පවත්වාගෙන යාම අභියෝගාත්මක වී තිබේ. බොහෝදුරට ස්වයං රැකියා කරන්නන් වන අපගේ සාමාජිකයන් හට මෙම සිදුවීම් හේතුවෙන් විශේෂ අවදානමක් නිර්මාණය වී තිබේ මන්ද ඔවුන්ගේ වත්කම් සහ ඉතිරිකිරීම් ඔවුන්ගේ සුරක්ෂිතතාවයේ පදනම වන බැවිනි. රජය විසින් ගන්නා ලද ඇතැම් පියවර අපගේ සාමාජිකයන් හට තම රාජකාරි කරගෙන යාමේ හැකියාව සම්බන්ධයෙන් සෘජුවම බලපා තිබේ. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී විදේශ විනිමය ලැබීම් රුපියල් බවට පත්කිරීම අනිවාර්ය කිරීමේ නීතිය එවැනි බලපෑම් සහගත ක්‍රියාමාර්ගයකි.

අප විශ්වාස කරන පරිදි, වර්තමාන අර්බුදය වනාහි අනුප්‍රාප්තික ආණ්ඩු මගින් නීතියේ ආධිපත්‍යය ක්‍රමානුකූලව යටපත් කිරීමෙන් හා විධායක සුවපහසුව හා උපයෝගීතාව මත පදනම් වූ රාජ්‍ය පාලනයෙන් නිර්මාණය වූ තත්වයේ උච්ච වීමකි. එසේ නොමැතිව දිගුකාලීනව පවතින ආයතනික ස්වාධීනත්වයේ හා ස්වායත්තභාවයේ ප්‍රතිඵලයක් නොවේ.

මෙම තත්වයන් තුළදී දැනුවත්, ස්වාධීන හා අපක්ෂපාතී, දේශීය හා විදේශීය විශේෂඥවරුන් සහ අර්බුදයට තිරසර විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් හා විශේෂඥ තාක්ෂණික දැනුම ලබාදීමේ හැකියාව පිළිබඳ පිළිගත්, අතීත වාර්තා තිබෙන බහුපාර්ශ්වීය ආයතන වෙතින් සහාය ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලාසිටියි.



ශ්‍රී ලංකා නීතිඥ සංගමය
இலங்கைச் சட்டத்தரணிகள் சங்கம்
BAR ASSOCIATION OF SRI LANKA

එවැනි සභායන් මගින් ශ්‍රී ලංකාව රටක් ලෙස ආයතන කෙරෙහි තබන විශ්වාසය ලෝකයට ප්‍රකාශ කළ හැකි බව අපගේ විශ්වාසයයි. එලදායි රාජ්‍ය පාලනයක් යනු පුද්ගලයන් මත රඳාපවතින තත්වයක් නොවේ. වර්තමාන අර්බුදයන් මගින් නිර්මාණය කරන ලද හදිසි තත්වයන්ට නීතියේ ආධිපත්‍යයට අනුකූල වූ පර්යායන් ඔස්සේ ප්‍රතිචාර දැක්වීමේ උනන්දුව හා ආයතනික ධාරිතාව ශ්‍රී ලංකාව සතු බව එමගින් ලෝකයට නිරූපණය කළ හැකිය. එලදායි ලෙස ආදායම් එක්රැස් කිරීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහය නිර්මාණය කළ හැක්කේ එවැනි ප්‍රතිචාරයක් මගින් පමණක් බව අපි වැඩිදුරටත් විශ්වාස කරන්නෙමු. ප්‍රතිඵලය වනු ඇත්තේ විධායක උපයෝගීතාව හා පහසුව සඳහා පහසුකම් සපයන සැහැල්ලු ප්‍රතිපත්තියක් වෙනුවට දුලබ සම්පත් එලදායි ලෙස බෙදාහැරීමට හා ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට ඉවහල් වන මූල්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරගැනීමට එමගින් හැකියාව ලැබීමයි.

මෙම ප්‍රතිඵල සාක්ෂාත් කරගැනීම වර්තමාන අර්බුදය ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය බව අපගේ මතයයි.

[අත්සන් කළේ]

රජීව් අමරසූරිය

ලේකම්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය